

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය නොකළ මතය

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව සමාජ සේවා දෙපාර්තමේන්තුව මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2021 මැයි 17 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව සමාජ සේවා දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2021 අගෝස්තු 11 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශවලින් 2020 දෙසැම්බර් 31 දිනට දෙපාර්තමේන්තුවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය නොකළ මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට වංචා සහ වැරදිවලින් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

**1.4. මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම**

---

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානාත්මකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී. .
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පැදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

**1.5. වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව**

---

2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,
- (ආ) ඉකුත් වර්ෂයට අදාළව මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණ නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 බැරකම් හා බැඳීම්වලට එළඹීම

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම

නිර්දේශය

මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක III යටතේ වන බැඳීම් හා බැරකම් ප්‍රකාශය තුළ වාර්තා නොකළ රු.1,732,073ක් වූ බැඳීම් හා බැරකම් 2021 වර්ෂයේදී නිරවුල් කර තිබුණි.

2021 පෙබරවාරි 28 දිනට පෙර ලැබුණු වවුචර්වල සඳහන් බැරකම් පමණක් 2020 මූල්‍ය ප්‍රකාශන වල බැරකම් යටතේ දක්වා ඇත. බැරකම් ප්‍රකාශය තුළ ඇතුළත් නොවූ නිරවුල් කළ වවුචර්පත් වලින් දැක්වෙන්නේ අත්‍යවශයෙන්ම ගෙවිය යුතු එහෙත් ප්‍රමාද වී ලැබුණු වවුචර්පත් සඳහා කළ ගෙවීම් වේ.

මුදල් රෙගුලාසි සහ වක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව බැරකම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව.

2.2 බැංකු ගිණුම් මෙහෙයවීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) මු.රෙ.396 ට පටහැනිව එක් බැංකු ගිණුමකට අදාළව 2020 දෙසැම්බර් 31 දිනට මාස 06කට වැඩි කාලයක් මුදල් කර නොතිබූ රු.24,650ක් වටිනා චෙක්පත් 7 ක් පැවති අතර, හඳුනානොගත් ලැබීම් රු.29,402ක් ද හඳුනානොගත් ගෙවීම් රු.24,328,011ක් පැවතුණි.

රු.11,000 ක් වටිනා චෙක්පතක් 2021 පෙබරවාරි මස නිශ්කාශනය වී ඇත. රු.400 ක් වටිනා චෙක්පතක් අස්ථානගත වීම නිසා හානි රක්ෂණ බැඳුම්කරයක් ලබාගෙන හිලවී චෙක්පතක් නිකුත් කිරීමට කටයුතු කර ඇත. ඉතිරි චෙක්පත්ද බැංකුවට ඉදිරිපත් නොවීම පිළිබඳව අදාළ පාර්ශව චෙක්පත් විමසීම් කටයුතු සිදුකරමින් පවතී. හඳුනා නොගත් බැංකුවට කෙලින්ම බැරවූ මුදල් අතරින් රු.7,666 ක මුදලක් 2021 පෙබරවාරි මාසයේදී හඳුනාගෙන මුදල් පොතේ සටහන් කර ඇත. ඉතිරි හඳුනා නොගත් තැන්පත් මුදල් සම්බන්ධයෙන්ද හැකි ඉක්මනින් හඳුනාගෙන මුදල් පොතට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව සඳහන් කරමි.

කල් ඉකුත් වූ චෙක්පත් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 396 ප්‍රකාරව කටයුතු කළ යුතු අතර හඳුනානොගත් හර හා බැර අප්‍රමාදව නිරවුල් කිරීමටද කටයුතු කළ යුතු බව.

මෙම හඳුනා නොගත් ගෙවීම් 2020 පෙබරවාරි මස බැංකුවට වැරදීමකින් අපගේ ගිණුමට හරකර ඇත. මෙය නිවැරදි කරන ලෙස 2020.03.11, 2020.06.29 හා 2020.12.16 දිනැති ලිපි මගින් දැනුම් දී තිබුණද මේ

දක්වා නිවැරදි කිරීමට කටයුතු කර නොමැත .කෙසේ වෙතත් ඉදිරියේදී මේ පිළිබඳව තවදුරටත් සොයා බලා නිවැරදි කිරීමට කටයුතු කරන බව දන්වමි.

(ආ) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය මෙය අතපසු වීමකින් සිදු වූ වරදක් බැංකු ප්‍රකාශනය අනුව ප්‍රකාශනවල බැංකු ගිණුම් පිළිබඳ බව සඳහන් කරන අතර නිවැරදි නිවැරදි ශේෂය සටහන් කල තත්ත්ව වාර්තාවෙහි සටහන - ශේෂය රු.25,826 ක් බවද යුතු බව. (VIII) යටතේ 2020 දෙසැම්බර් කාරුණිකව දන්වමි. මස 31 දිනට බැංකු ප්‍රකාශනය අනුව ශේෂය රු.155,364ක් ලෙස දක්වා තිබුණද බැංකු ප්‍රකාශය අනුව නිවැරදි ශේෂය රු.25,826ක් විය. තවද බැංකුවට ඉදිරිපත් නොකරන ලද හා අදායමට නොගත් මාස 06 ඉක්මවූ රු.36,050ක් වූ චෙක්පත් 09ක් ද එහි ඇතුළත් කර නොතිබුණි.

**2.3 ගණන්දීමේ නිලධාරී විසින් සිදු කළ යුතු සහතිකවීම්**

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ අදහස් දැක්වීම

නිලධාරීගේ

නිර්දේශය

(i) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වන වගන්තියේ විධිවිධාන අනුව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී හා ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීතාවය පිළිබඳව කලින් කල සමාලෝචනය සිදු කර ඒ අනුව පද්ධති ඵලදායී ලෙස කර ගෙන යෑමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතු බවත්, එම සමාලෝචනයන් ලිඛිතව සිදු කර එහි පිටපතක් විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණත්, එවැනි සමාලෝචනයන් සිදු කළ බවට ප්‍රකාශ විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

අදහස් දක්වා නොමැත

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 වාර්ෂික කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

| විගණන නිරීක්ෂණය  | ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම  | නිර්දේශය  |
|--|---|---|
| <p>ප්‍රජාමූලික පුනරුත්ථාපන වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 25 සඳහා ප්‍රජා මූලික පුනරුත්ථාපන (CBR) අංශයෙන් සකසන ලද මූල්‍ය ප්‍රගතිය සම්බන්ධ වාර්තා හා දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරීන් විසින් ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලද ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අදාළව එක් එක් දිස්ත්‍රික්කයන්හි මූල්‍ය ප්‍රගතිය පිළිබඳ වාර්තාවන් සැසඳීමේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල 13ක් සඳහා ලබාදී තිබූ ප්‍රතිපාදන හා තත්‍ය වියදම අතර වෙනස්කම් පැවතුණි. එමෙන්ම දිස්ත්‍රික් කාර්යාල 08කින් ප්‍රගතිය වාර්තා කර නොතිබූ අතර කාර්යාල 04කින් වාර්තා කර තිබූ ප්‍රගතිය අසම්පූර්ණ විය. එසේම මෙම වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 3ක් සඳහා ලබාදී තිබූ ප්‍රතිපාදන වලට වඩා රු.226,790ක් වැඩියෙන් වියදම් කර තිබුණි.</p> | <p>2020 වර්ෂයේදී අයවැය ඇස්තමේන්තු ලෙස ඇස්තමේන්තු ලබාදී තිබුණේ කාර්තු වශයෙනි. ඒ අනුව එම කාර්තු වශයෙන් ලද ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් දිස්ත්‍රික්ක 25 සඳහා ලබා දුන් මුළු ප්‍රතිපාදන රු. 10,503,261.00 කි. කෙසේ වෙතත් සමස්ථ අයවැය ඇස්තමේන්තුව වශයෙන් අංක 216-02-03-5-2509 දරන වැය විෂයට 2020 වර්ෂයේදී රු.9,590,000 ක මුදලක් පමණක් ලබා දෙන ලදී. එසේ හෙයින් කාර්තු වශයෙන් ලබාදුන් ප්‍රතිපාදන වලින් වියදම් නොවූ ප්‍රතිපාදන අහෝසි විය. එසේ හෙයින් මුල් කාර්තු වල වියදම් වූ මුදල ප්‍රතිපාදනය සේ සලකා අවසන් වරට ලබා දුන් ප්‍රතිපාදන මුදල සමඟ සමස්ථ ප්‍රතිපාදනය තීරණය වූ බැවින් ඇස්තමේන්තුව ඉක්මවා ප්‍රතිපාදන ලබා දීමක් ද වියදම් කිරීමක්ද සිදු කර නොමැත. දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් එවන ලද ප්‍රගති වාර්තා වල අඩුපාඩු දක්නට ලැබූ බව පිලිගන්නා අතර එම අඩුපාඩු නිවැරදි කර අදාළ ප්‍රගති වාර්තා නැවත ලබාදෙන ලෙසට දිස්ත්‍රික් සමාජ</p> | <p>වියදම් වාර්තා විද්‍යුත් ක්‍රම භාවිතා කරමින් හෝ කාලීනව ලබාගෙන නිවැරදි ප්‍රගති වාර්තා කාලීනව සකස් කිරීම.</p> |

3.2 වත්කම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණය විය.

| විගණන නිරීක්ෂණය  | ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම   | නිර්දේශය   |
|--|--|--|
| <p>(අ) මුදල් රෙගුලාසි 757(2) (අ) ප්‍රකාරව භාණ්ඩ සමීක්ෂණ වාර්තා ලැබීමෙන් පසු පොත් අනුව ශේෂය හා භෞතික ශේෂය අතර වෙනස්කම් කිසිවක් තිබේනම් , වගකිව යුතු</p> | <p>කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් ගබඩා සමීක්ෂණ වාර්තා වලින් පෙන්වා දී ඇති අඩුපාඩු අතිරික්තතා හා උනතා පිළිබඳව කටයුතු</p> | <p>භාණ්ඩ සමීක්ෂණ වාර්තාවල සඳහන් අතිරික්තතා සහ උනතාවයන් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 757(2) (අ) ප්‍රකාරව කටයුතු කල යුතු බව.</p> |

නිලධාරියාගෙන් හෝ අවසන් කිරීමට නොහැකි වී නිලධාරීන්ගෙන් හෝ ඒවා ඇත.කෙසේ නමුත් අදාල සම්බන්ධයෙන් කරුණු පැහැදිලි ආයතන මේ පිළිබඳව දැනුවත් කරවා ගත යුතුය. විෂමතා , උණනා කර සමීක්ෂණ වාර්තා වලින් සහ නැතිවීම් කිසිවක් වෙනම පැන නගින ලද අඩුපාඩු ගණන්දීමේ නිලධාරියා විසින් ඒවා සම්පූර්ණ කිරීමට ඉදිරියේදී සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතුය. කටයුතු කරන බවද අතිරික්තතා වේ නම් ඒවා ගැන කාරුණිකව සඳහන් කරමි. සොයාබලා නැවත පොත්වල ඇතුලත් කර ගැනීමට කටයුතු කළ යුතු වේ. කෙසේ වුව ද 2020 දෙසැම්බර් 31 දිනට දෙපාර්තමේන්තුවේ භාණ්ඩ සමීක්ෂණ වාර්තා පරීක්ෂා කිරීමේ දී අතිරික්ත 423ක්ද, උණනාවයන් 568ක්ද, නිරීක්ෂණය වී තිබූ නමුත් ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

- |  |   |   |
|--|---|---|
| <p>(ආ) ප්‍රධාන කාර්යාලයෙන් හා ප්‍රතිපාදන නිදහස් කිරීම මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් මිලදී ගනු ලැබූ වත්කම්වල එකතුව නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කර නොතිබීම නිසා මූල්‍ය ප්‍රකාශවල මූලධන වත්කම් අත්පත් කර ගැනීම් අතර රු.80,080ක වෙනසක් නිරීක්ෂණය විය.</p> | <p>ජංගම නොවන වත්කම් මිලදී ගැනීම ප්‍රධාන කාර්යාලයෙන් හා ප්‍රතිපාදන නිදහස් කිරීම මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින්ද සිදුකරනු ලබයි .එසේ මිලදී ගනු ලැබූව හඳුනා නොගත් අගයක් මෙසේ රු.80,080 ක් ලෙස දැක්වේ. කෙසේ වෙතත් මෙම අගය හඳුනා ගෙන ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බවද දන්වමි.</p> | <p>වර්ෂය අවසානයේදී දෙපාර්තමේන්තුවට අදාළ සියලු වත්කම් පිළිබඳ නිවැරදි තොරතුරු සපයාගෙන ගිණුම්ගත කල යුතු වීම.</p> |
|--|---|---|

**4. මානව සම්පත් කළමනාකරණය**

-----

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

| විගණන නිරීක්ෂණය   | ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම  | නිර්දේශය  |
|---|---|---|
| <p>(අ) ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරක් වන සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) තනතුර 2016 ජූනි 14 දින සිට පුරප්පාඩුව පැවතුණි.</p> | <p>මෙම පුරප්පාඩුව සම්පූර්ණ කර දෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත සමාජ සේවා අධ්‍යක්ෂක විසින් 2018.11.23 සිට 2020.12.28 දක්වා කාලය තුළ ලිපි 5ක් යොමු කර ඇත.</p> | <p>දෙපාර්තමේන්තුවේ සේවා අවශ්‍යතාවය මත පුරප්පාඩු පවතින තනතුරු සඳහා බඳවා ගැනීම සිදුකල යුතු වීම.</p> |

- (ආ) තෘතීයික මට්ටමේ තනතුරක් වන පරිපාලන නිලධාරී තනතුර පුරප්පාඩුව පවතින අතර මේ සඳහා 2019 ජනවාරි 30 දින සිට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීන් වැඩ බැලීමට / රාජකාරී ඉටුකිරීමට පත්කර තිබුණි. මෙම පුරප්පාඩුව සම්පූර්ණ කර දෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත 2019.12.13, 2020.09.04, හා 2021.01.20 දිනැතිව ලිපි යොමු කර ඇත. මෙම පරිපාලන නිලධාරී පුරප්පාඩුව සම්පූර්ණ කර ගන්නා තෙක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීන් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරී තනතුරේ වැඩ බලනු ලබයි. දෙපාර්තමේන්තුවේ සේවා අවශ්‍යතාවය මත පුරප්පාඩු පවතින තනතුරු සඳහා බඳවා ගැනීම සිදුකල යුතු වීම.
- (ඇ) සමාජ සේවා නිලධාරී තනතුරු 27ක් පුරප්පාඩුව පැවතුණි. කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක DMS/1117/VI දරන 2017.01.20 දිනැති ලිපිය අනුව සමාජ සේවා නිලධාරී තනතුරු 480ක් අනුමත කරන ලද අතරම එවකට සමාජ සංවර්ධන සහකාර තනතුරු දරන්නන් සමාජ සේවා නිලධාරී තනතුර සඳහා බඳවා ගන්නා තෙක් හා දරන්නාට පෞද්ගලික වන සේ අනුමත කර ඇති සංවර්ධන නිලධාරී තනතුරු 184 අහෝසි වන තෙක් සමාජ සේවා නිලධාරී තනතුරේ පුරප්පාඩු නොපිරවිය යුතු බව දන්වා ඇත. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සමාලෝචනය සම්බන්ධයෙන් 2021.04.20 දින කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් සමඟ පැවැති සාකච්ඡාවේ දී ද මේ පිළිබඳව සාකච්ඡා කළ අතර . ඒ අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පිළිතුර සමඟ සමාජ සේවා නිලධාරී තනතුරේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබේ. දෙපාර්තමේන්තුවේ සේවා අවශ්‍යතාවය මත පුරප්පාඩු පවතින තනතුරු සඳහා බඳවා ගැනීම සිදුකල යුතු වීම.
- (ඈ) ද්විතීයික මට්ටමේ තනතුරු 154ක් අනුමතව පැවතියද, එයින් තනතුරු 48ක් එනම් අනුමත තනතුරුවලින් සියයට 31 ක් පුරප්පාඩුව පැවතුණි. ඒ අතර වූ වෘත්තීය උපදේශන (කොන්ත්‍රාත්) තනතුරු 09ක් තනතුරු 06ක් පුරප්පාඩුව පැවතුණි. කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක 02/2020 වකුලේඛය අනුව ප්‍රාථමික සේවා ගණයේ තනතුරු සඳහා අවශ්‍ය සේවක පිරිස් බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට තීරණය කර ඇති බැවින් මෙම තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කර දෙන ලෙස බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් යොමුකර ඇත.